

## පරික්ෂක වාර්තාව

AA3 විභාගය - ජේනරු 2018

### (AA32) කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය (Management Accounting and Finance)

මෙම ප්‍රශ්න පෙනුය කොටස් තුනකින් සමන්විතය. මූල්‍ය ලකුණු 100 කි,

1. A කොටස අනිවාර්ය ප්‍රශ්න 4 ක් ඇතුළත්ය. ලකුණු 20 කි.
2. B කොටස අනිවාර්ය ප්‍රශ්න 3 ක් ඇතුළත්ය. ලකුණු 30 කි.
3. C කොටස අනිවාර්ය ප්‍රශ්න 2 ක් ඇතුළත්ය. ලකුණු 50 කි.

#### පොදු නීරක්ෂණ:

අයදුම්කරුවන්ගේ බහුතරයකගේ උත්තර ලිවිමේ සමස්ථ කාර්යසාධනය සතුවුදායක තොවිය. එහෙත් සමහර අයදුම්කරුවන් හොඳින් උත්තර ලියා ඇතේ.

#### කොටස් අනුව කාර්යසාධනය:

A කොටස සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සතුවුදායක විය (දුරවල බවක් පෙන්වූ 3 වැනි ප්‍රශ්නය හැර).

B කොටස සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සතුවුදායක නැත.

C කොටස සඳහා සඳහා උත්තර ලිවිමේ කාර්යසාධනය සතුවුදායකය.

#### A කොටස

### ප්‍රශ්න අංක 01

"ඉපැයු ආදායම" යන්න උත්තර දෙකක් උපයෝගී කර ගනිමින් පැහැදිලි කිරීමත්, ඉපැයු ආදායමෙහි වාසියක් හා අවාසියක් සඳහන් කිරීමත් ප්‍රශ්නයෙන් අඛණ්ඩා කරන ලදී. ඉතා අඩු අයදුම්කරුවන් ප්‍රමාණයක් මෙම ප්‍රශ්නය සඳහා මූල්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට සමත් ව තිබුණි. තමුන් සැම අයදුම්කරුවෙකම පාගේ මෙම ප්‍රශ්නය සඳහා උත්තර සපයා තිබුණි.

අයදුම්කරුවන්ට කළමනාකරණ ගිණුම්කරණයට අදාළව ඉපැයු ආදායම යන පදය පිළිබඳව දැනුමක් තොවූ බව ඔවුන් සපයා තිබූ උත්තරවලින් විද්‍යාමාන විය. මේ නිසා අයදුම්කරුවන් තහායාත්මක කරුණුවලට අදාළ පදය සම්බන්ධ කිරීමක් තොරව පදයේ තර්වවනය පැහැදිලි කිරීම පමණක් ම කර තිබුණි. මේ නිසාම ඔවුන් වාසි හා අවාසි සඳහන් කිරීම ද සිදුකර තොතිබුණි.

#### පරික්ෂක යොශ්තා:

තහායාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සම්පූර්ණ විපය නිරදේශයම අධ්‍යාපනය කරන ලෙස යොශ්තා කෙරේ.

## ප්‍රශ්න අංක 02

"තැලිත ලකුණු කුමයේ" මූල්‍ය දැඩ්දීකොශනයේ කාර්යසාධනය මැන බැලීමේ කුම සඳහා උදාහරණ තුනක් සහ පාරිගෙශ්ජිත දැඩ්දීකොශනයේ කාර්යසාධනය මැන බැලීමේ කුම සඳහා උදාහරණ දෙකක් සඳහන් කිරීම මෙම ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන ලදී.

බහුතරයක් අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය සඳහා උත්තර සපයා නොතිබුණි. උත්තර සැපයු අයදුම්කරුවන් ද සතුවුදායක මට්ටමේ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අසමතව තිබුණි. දුර්වල මට්ටමේ උත්තර ලබාදීම සඳහා ප්‍රධාන හේතුව වුයේ ප්‍රශ්නය තිරුරදිව තෝරුම් නොගැනීමත් තැලිත ලකුණු කුමය පිළිබඳව වූ කරුණු පිළිබඳව නොදුනීමත් ය. ලබා දී තිබූ උත්තරවලින් විද්‍යාමාන වුයේ අයදුම්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් තැලිත ලකුණු කුමය පිළිබඳව නොදුනා බවයි.

### පරික්ෂක යෝජන:

න්‍යායාත්මක කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සම්පූර්ණ විපය තිරුදේශයම අධ්‍යයනය කිරීමට යෝජනා කෙරේ.

## ප්‍රශ්න අංක 03

කාරක ප්‍රාග්ධන වතුයේ දිග ප්‍රමාණය ගණනය කිරීම ප්‍රශ්නය මගින් අපේක්ෂා කෙරීණි. මෙය ඉතා පහසු ප්‍රශ්නයක් වූ අනර, සමාන ආකාරයේ ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්නවලද, අන්තර්ගතව තිබුණි.

ණයහිමි ගෙවීමේ කාලය, ප්‍රශ්නය තුළ දී තිබුණ දී, සමහරක් අයදුම්කරුවන් 365/20 මගින් එය වැරදි ලෙස කාරක ප්‍රාග්ධන වතුය 5 + 8 - 20 = දින -7 ලෙස වැරදියට ගණනය කර තිබුණි. මෙයට අමතරව, සමහර අයදුම්කරුවන් කාරක ප්‍රාග්ධන වතුයේ දිග ප්‍රමාණය ගණනය කිරීමේදී ඣයහිමි ගෙවීමේ කාලය එකතුකර තිබුණි.

සමස්තයක් වශයෙන් මෙම ප්‍රශ්නය සඳහා කාර්යසාධනය ඉතා දුර්වල මට්ටමක පැවතුණි.

### පරික්ෂක යෝජන:

- උත්තර සැපයීමට පෙර ප්‍රශ්නය නොදින් කියවන්න.
- සමාන ස්වරූපයේ ප්‍රශ්න පුරුදු පුහුණු විය යුතුය.
- අන් අකුරු පැහැදිලිව ලියන්න.

## ප්‍රශ්න අංක 04

දෙනාලද ආයෝජන ව්‍යාපතියට අදාළ මූදල් ප්‍රවාහයන් හඳුනා ගැනීමත් එම ව්‍යාපතියේ පිළිගෙවුම් කාලය ගණනය කිරීමත් ප්‍රශ්නය මගින් අපේක්ෂා කෙරේ.

ප්‍රශ්නය සඳහා උත්තර සපයා තිබූ අයදුම්කරුවන් ලකුණු ලබා ගැනීමට සමත්ව තිබුණේ (අ) කොටස සඳහා පමණි. සමස්තයක් ලෙස මෙම ප්‍රශ්නය සඳහා කාර්යසාධනය ඉතා අඩු මට්ටමක පැවතුණි.

සමහරක් අයදුම්කරුවන් සුන්බුන් අයය සැලකිල්ලට ගැනීමක් නොරව ක්ෂේත්‍ර ප්‍රමාණය වැරදි ලෙස ගණනය කර තිබුණි. තවද, ඔවුන් සුන්බුන් අයය, හතරවන වර්ෂයට අදාළ මූදල් ගලා එමක් ලෙස හඳුනාගෙන නොතිබුණි. සමහර අයදුම්කරුවන් පිළිගෙවුම් කාලය ගණනය කිරීම සඳහා වට්ටම් කළ මූදල් ප්‍රමාණයන් යොදාගෙන තිබුණි.

### පරික්ෂක යෝජන:

- සමාන ප්‍රමාණයේ පසුගිය විභාග ප්‍රශ්න පුරුදු පුහුණු විම යෝජනා කෙරේ.

## B කොටස

### **ප්‍රශ්න අංක 05**

රේඛ වර්ෂය සඳහා ස්ථිර 3 ක අයවැයක් පිළියෙල කිරීම ප්‍රශ්නය මගින් අපේක්ෂා කෙරුණේ.

සැලකිය යුතු අයදුම්කරුවන් ප්‍රමාණයක් හොඳ කාර්යසාධනයක් පෙන්වුම්කර නොතිබූ අතර, වැඩි ලක්ෂු ප්‍රමාණයක් ලබා ගැනීමට අසමත්ව තිබුණි. Most Likely, Best Possible සහ Worst Possible ලෙස ස්ථිර තතක් යටතේ අයවැයක් පිළියෙල කිරීම අපේක්ෂා කර තිබූ පහසු ප්‍රශ්නයකි. තමුන් අයදුම්කරුවන් එවා හඳුනා ගැනීමට අසමත්ව තිබුණි. විශේෂයෙන් බොහෝමයක් අයදුම්කරුවන් ආර්ථික වානාවරණය පැහැදිලිව හඳුනාගෙන නොතිබුණි. උදාහරණයක් ලෙස උද්ධමන අනුපාතිකය ඉහළ ගියවිට දුරටම ආර්ථික වානාවරණයක් ඇති කරමින් මිල මට්ටම ද ඉහළ යයි. අනෙක් අතට උද්ධමන අනුපාතිකය පහළ ගියවිට හොඳම ආර්ථික වානාවරණයක් ඇති කරමින් මිල මට්ටම පහළ යයි.

අයදුම්කරුවන් විසින් පොදුවේ කර තිබූ වැරද්දක් වූයේ ඉහළම උද්ධමන අනුපාතිකය හොඳම විකල්පය ලෙස හඳුනා ගැනීමයි. මෙයට අමතරව බොහෝමයක් අයදුම්කරුවන් පෙරවැඩ පැහැදිලිව පෙන්වා නොතිබුණි.

**පරික්ෂක යෝජනා:**

- සමාන ස්වරුපයේ ප්‍රශ්න පුරුදු පූහුණු වන ලෙස යෝජනා කෙරුණේ.
- පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුයි.

### **ප්‍රශ්න අංක 06**

සීමාකාර සාධකය හඳුනා ගැනීමන් ලබාගත හැකි සම්පත් මත පදනම්ව ප්‍රක්ෂේත නිප්පාදන මිශ්‍රය ගණනය කිරීමන් ප්‍රශ්නය මගින් අපේක්ෂා කර තිබුණි.

සැලකිය යුතු අයදුම්කරුවන් ප්‍රමාණයක් මෙම ප්‍රශ්නය සඳහා හොඳ කාර්යසාධනයක් ලබාගෙන නොතිබුණු අතර, වැඩි ලක්ෂු ප්‍රමාණයක් ලබා ගැනීමට අසමත්ව තිබුණි. සමස්ත කාර්යසාධනය ඉතා අඩු මට්ටමක පැවතුණි. සැලකිය යුතු අයදුම්කරුවන් ප්‍රමාණයක් සීමාකාර සාධකය හඳුනා ගැනීමට අවශ්‍යවන ගණනය කිරීම් සිදුකිරීමට අසමත්ව තිබුණි. අයදුම්කරුවන් කිහිප දෙනෙක් ගණනය කිරීම සිදුකර තිබුණු සීමාකාර සාධකය ගුම පැය ගණන ලෙස සඳහන්කර නොතිබුණි. අයදුම්කරුවන් කිහිප දෙනෙක් සීමාකාර සාධකය හඳුනා ගැනීම සඳහා රේඛීය ප්‍රකමණ කුමය යොදාගෙන තිබුණි. තවද ඔවුන් සීමාකාර සාධකය සඳහා වන දායකය නිවැරදිව ගණනය කර නොතිබුණි.

**පරික්ෂක යෝජනා:**

සමාන ස්වරුපයේ ප්‍රශ්න පුරුදු පූහුණු වන ලෙස යෝජනා කෙරුණේ.

### **ප්‍රශ්න අංක 07**

ශුද්ධ වර්තමාන අගය ගණනය කිරීම මගින් ආයෝජනයේ ගක්කාවය තක්සේරු කිරීම ප්‍රශ්නය මගින් අපේක්ෂා කෙරුණේ.

අයදුම්කරුවන්ගෙන් බහුතරයක් මෙම ප්‍රශ්නය සඳහා ඉතා අඩු මට්ටමේ උත්තර ලබා දී තිබුණි. සමහර අයදුම්කරුවන් ආරම්භක ආයෝජනය මූදල් ගළ යාමක් ලෙස වර්ගන් තුළ සඳහන් කර නොතිබුණි. සමහරක් අයදුම්කරුවන් ප්‍රාග්ධන දීමනාව 5 වන වර්ෂය සඳහාද ගණනය කර තිබුණි. සමහරක් අයදුම්කරුවන් වැරදි ලෙස ප්‍රාග්ධන දීමනාව, අද්ධ වර්තමාන අගය ගණනය කිරීම තුළ අන්තර්ගත කර තිබුණි. තවත් සමහරු ගිණුම්කරණ ලාභය මූදල් ප්‍රවාහ ලෙස ගෙන තිබුණි.

**පරික්ෂක යෝජනා:**

සමාන ස්වරුපයේ ප්‍රශ්න පුරුදු පූහුණු වන ලෙස යෝජනා කෙරුණේ.

## C කොටස

### **ප්‍රශ්න අංක 08**

(A) ආධාරක ගණනය කිරීම් සමගින් දෙනලද සමාගම අදාළ ඇණවුම බාරගත යුතුද තැද්ද යන්න තක්සේරු කිරීම ප්‍රශ්නය මගින් අපේක්ෂා කර තිබුණි. අදාළ පිරිවැය / අදාළ නොවන පිරිවැය පිළිබඳ දැනුම් මට්ටම මෙම ප්‍රශ්නය මගින් පරේක්ෂා කර තිබුණි.

සමස්තයක් ලෙස මෙම ප්‍රශ්නය සඳහා කාර්යසාධනය යෙහපත් මට්ටමක පැවතුණි. බහුතරයක් අයදුම්කරුවන් අදාළ වියදීම් සියලුක්ම පාහේ නිවැරදිව හඳුනාගෙන තිබුණි. නමුත් පහත දැනිරූපණය විය:

- අදාළ පිරිවැය ප්‍රමාණය පමණක් සැලකීල්ලට ගැනීම හා සැලසුම් පිරිවැය, සුපරික්ෂණ පිරිවැය හා මායික ගුම පිරිවැය ආදිය අදාළ නොවන පිරිවැය ලෙස සඳහන් නොකිරීම.
- දායක ක්‍රමය (contribution approach) අනුව නොව ලාභ ක්‍රමය (profit approach) මගින් ගණනය කිරීම සිදු කිරීම.

(B) තිරණ රුක් සටහනක් ඇදීම හා දෙනලද තිරණය තක්සේරු කිරීම ප්‍රශ්නය මගින් අපේක්ෂා කර තිබුණි. මෙම කොටස සඳහා වූ කාර්යසාධනය එතරම් සතුවුදායක නොවුණි. නමුත් සැලකිය යුතු අයදුම්කරුවන් ප්‍රමාණයක් මෙම ප්‍රශ්නය සඳහා උත්තර සපයා තිබු අතර, සාමාන්‍ය මට්ටමේ ලකුණු ප්‍රමාණයක්ද ලබා ගැනීමට සමත්ව තිබුණි. පොදුවේ කර තිබු වැරද්දක් වූයේ ප්‍රවාරණ වියදම ද තිරණ රුක් සටහනේ ඇත්තරගත කර තිබීමයි.

**පර්ක්ෂක යෝජනා:**

සමාන ස්වරුපයේ ප්‍රශ්න පුරුදු පූහුණු වන ලෙස යෝජනා කෙරුණි.

### **ප්‍රශ්න අංක 09**

#### **(A) කොටස**

මෙම ප්‍රශ්නය මගින් පර්ක්ෂා කර තිබුණේ ප්‍රමිත පිරිවැය විවෘතය, අයවැයගත දායකය, සහා දායකය සමග සැයදීම සඳහා මෙහෙයුම් ප්‍රකාශයක් පිළියෙළ කිරීම හා ප්‍රාග්ධන පිරිවැය පිළිබඳ දැනුම් මට්ටමයි.

**කාර්යසාධනය:**

සැම අයදුම්කරුවෙකුම පාහේ මෙම ප්‍රශ්නය සඳහා උත්තර සපයා තිබු අතර, A (a) සහ B (b) කොටස් සඳහා කාර්යසාධනය සතුවුදායක මට්ටමක පැවතුණි. අයදුම්කරුවන් තුළ මෙහෙයුම් ප්‍රකාශය පිළියෙළ කිරීම හා ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම පිළිබඳ ගොද දැනුමක් නොතිබීම නිසා A (b) සහ B (a) කොටස් සඳහා කාර්යසාධනය සතුවුදායක මට්ටමක නොතිබුණි.

(A) කොටස සඳහා දී තිබු උත්තර සැපයීමේදී පහත වැරදි තීර්ක්ෂණය විය:

- බහුතරයක් අයදුම්කරුවන් විකුණුම් පරිමා ආන්තික විවෘතය ගණනය කිරීමට අසමතව තිබු අතර, සැලකිය යුතු අයදුම්කරුවන් ප්‍රමාණයක් විකුණුම් පරිමා ආන්තික විවෘතය වෙනුවට පිරිවැය පරිමා විවෘතය ගණනය කර තිබීම.
- ගණනය කර තිබු විවෘත වාසිදායකද අවාසිදායකද යන්න හඳුනාගෙන නොතිබීම.
- මෙහෙයුම් ප්‍රකාශය වෙනුවට නම් අයවැයක් පිළියෙළ කිරීම.

## (B) කොටස

(B) කොටස සඳහා දී තිබූ උත්තර ඇගයිමේදී පහත වැරදි නිර්ණ්‍ය මෙය විය.

- ප්‍රාග්ධන පිරිවැය අදාළ සමිකරණය ලිවිමේදී + තො - ලෙස ගණීතමය වැරදි සිදුකර තිබුණි.
- සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කිරීමේදී වර්ධන අනුපාතිකය සැලකිල්ලට නොගැනීම.
- ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීමේදී % ලකුණ භාවිත නොකිරීම.
- ලෝස්තුගත ගණකරවලට අදාළ පිරිවැය ගණනය කිරීමේදී අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතික භාවිත නොකිරීම.

පරික්ෂක යෝජන:

- ප්‍රශ්නයට අදාළ ත්‍යාගාත්මක කොටස් සහ සමිකරණ අධ්‍යයනය කරන්න. එක් එක් සමිකරණ කටයුතුම් කිරීම නොව එවායේ පදනම හැඳුනාගැනීම වැදගත් වේ.
- උත්තරයක් ලබා ගැනීමේදී අදාළ පියවර හා පෙරවැඩි පෙන්වීම අවශ්‍ය වේ.
- අක් ගණීතමය වැරදි අවම කරගැනීම හා උත්තරයක් දෙවරක් කියවීම වැදගත් වේ.
- ස්වයං අධ්‍යයන කටයුතුයෙහි හා පසුගිය විභාග ප්‍රශ්නවල සඳහන් ප්‍රශ්න අධ්‍යයනය කිරීම හා පුරුදු පුහුණු වීම.

- - -

**විභාග ආයත්මකරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරණ:**

1. නව විෂය නිර්දේශය පුරුණ වශයෙන් ගොඳින් අධ්‍යයනය කර තිබීම හා නව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
2. ප්‍රශ්නය කිහිප වනාවක් මෙන් අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩි පැහැදිලිව පෙන්විය යුතුය.
3. ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකළුපනයන් කර ඇත්ත්ම එවා පැහැදිලිව පෙන්විය යුතුය.
4. අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක තිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ යුතුය. උත්තර පත් බාරදීමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි තැවත පරික්ෂා කර බැලීම.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් තිවැරදිව පිළිපැදිම.
6. පසුගිය විභාග ප්‍රශ්න පත් හා යොජිත උත්තර පරිකළනය කිරීමෙන් තම දැනුම ප්‍රගාණ කළ හැකිය. සමාන රාවන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් යුත් ප්‍රශ්න තැවත තැවත විභාගයන්හිදී පරික්ෂා කළ හැකි බැවින් මෙම ක්‍රමය අනුගමනය කිරීම වාසිදායකය.
7. ස්ව-අධ්‍යයන පාඨම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිකළනය කිරීම ඉතා වැදගත්ය.
8. මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සහරා හා ලිපි ආදිය පරිකළනය කළ යුතුය.
9. විභාගයේ කාලය මනාව කළමනාකරණය කර ගැනීම. එක් එක් ප්‍රශ්නයට වෙන්කර ඇති ලකුණු මගින් එ සඳහා වෙන්කළ යුතු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
10. පෙර සුදානමක් සහිතව විභාගය සමන්වීමේ පරම වෙනතාවෙන් ඉදිරිපත් වීම.

- \* \* \* -